

1. මූල්‍ය ප්‍රකාශන

1.1 අභිතකර මතය

මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා අරමුදලේ (“අරමුදල”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත් බව හේතුවෙන් අරමුදලේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 අභිතකර මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අභිතකර මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම් යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 01 හි 76 ඡේදය අනුව වසරකින් කල්පිරෙන ස්ථාවර තැන්පතු ජංගම වත්කම් යටතේ පෙන්විය යුතු වුවද සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට එකතුව රු.1,074,136,740 ක් වූ වසරකින් කල්පිරෙන ස්ථාවර තැන්පතු ජංගම නොවන වත්කම් යටතේ දක්වා තිබුණි.	ඉදිරියේදී මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ස්ථාවර තැන්පතු ජංගම වත්කම් යටතේ ඉදිරිපත් කරමි.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව වත්කම් ගිණුම් තැබීමට කටයුතු කළ යුතුය.
(ආ) පූර්ව වර්ෂයන්ට අදාළ වැරදි නිවැරදි කිරීම් ලෙස එකතුව රු.72,929,514ක් වූ බැර කිරීම් සහ රු.14,549,293ක් වූ හර කිරීම් සමුච්චිත අරමුදලට ගළපා තිබුණ ද ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 03 හි 47 ඡේදය ප්‍රකාරව සංසන්දනාත්මක අගයන් නැවත ප්‍රකාශ කර නොතිබූ අතර ප්‍රමිතියේ 54 ඡේදය ප්‍රකාරව වැරදි නිවැරදි කිරීම් සම්බන්ධයෙන් අවශ්‍ය හෙළිදරව් කිරීම් සිදුකර ද නොතිබුණි.	ඉදිරියේදී නිවැරදි කිරීමට උපදෙස් ලබා දුන්නෙමි.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව වැරදි නිවැරදි කිරීම් සිදු කළ යුතුය.
(ඇ) ඉකුත් වර්ෂවල එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන වැඩසටහන (UNIDO) යටතේ විද්‍යාගාරය වෙත පරිත්‍යාග වශයෙන් ලැබී තිබූ එකතුව රු.36,700,007 ක් වූ විද්‍යාගාර උපකරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 11 ප්‍රකාරව කටයුතු කිරීමෙන් තොරව දේපළ, පිරියත හා උපකරණ සංචිත ලෙස ගිණුම්ගත කර තිබුණි.	විද්‍යාගාරය වෙත පරිත්‍යාග වශයෙන් ලැබී ඇති විද්‍යා උපකරණ සංචිත ලෙස ගිණුම්ගත කර ඇත.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව ආධාර වත්කම් ගිණුම් තැබිය යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පිරිවැය රු.1,443,652,021ක් වූ දේපළ, පිරිසත හා උපකරණ, අරමුදලේ මෙන්ම මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශනවල ද දක්වා තිබුණු අතර අරමුදලේ වත්කම් හඳුනාගෙන ගිණුම්ගත කිරීමට හා මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ වත්කම් ගිණුම් වලින් ඉවත් කිරීමට කටයුතු කර නොතිබුණි.	දෙපාර්තමේන්තු ගිණුමේ දේපළ, පිරිසත හා උපකරණ ශේෂය රු.1,443,652,021 බව පිළිගන්නා නමුත් අරමුදල් ගිණුමේ ශේෂය රු.1,478,954,968ක් වේ. එමෙන්ම අරමුදල් ගිණුම උපචිත පදනමට ගිණුම්කරණය සිදුකරන බැවින් ක්ෂය වෙන්කිරීමේ ගිණුමේ ශේෂය රු.641,114,795ක් වන බැවින් ශුද්ධ අගය රු.837,840,173 වේ.	අරමුදලේ හා දෙපාර්තමේන්තුවේ ස්ථාවර වත්කම් වෙන් වෙන්ව හඳුනා ගෙන මූල්‍ය ප්‍රකාශන නිවැරදි කළ යුතුය.
(ආ) බැංකු සැසඳුම් ප්‍රකාශයේ දක්වා තිබූ විවෘත කරන ලද ණයවර ලිපි සඳහා බැංකුව විසින් රඳවාගත් එකතුව රු.11,316,170ක් වූ මුදල ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.	බැංකු සැසඳුම් ප්‍රකාශයක් සකස් කිරීමේ දී හඳුනානොගත් ලැබීම් හා ගෙවීම්, උපලබ්ධි නොවූ වටිනාකම් හා ඉදිරිපත් නොවූ වටිනාකම් ලෙස ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කරයි. නමුත් විගණනය විසින් මෙවැනි ගෙවීම් බැංකු විසින් රඳවාගත් මාර්ගස්ථ මුදල් ලෙස වර්ගීකරණය සඳහා නිර්දේශ කරන්නේ නම් ඉදිරියේ දී එලෙස කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙමි.	බැංකුව රඳවාගත් මුදල් එහි ස්වභාවය අනුව සුදුසු පරිදි ගිණුම්ගත කළ යුතුය.
(ඇ) බැංකු සැසඳුම් ප්‍රකාශයේ දක්වා තිබූ 2017 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා එකතුව රු.1,770,048ක් වූ හඳුනා නොගත් ගෙවීම් හා 2021 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා එකතුව රු. 2,699,483 ක් වූ හඳුනානොගත් ලැබීම් හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.	නිවැරදි තොරතුරු සොයා ගැනීමේ අපහසුතාවය මත මෙම වටිනාකම් නිරවුල් කිරීමට නොහැකි වී ඇත. 2024 දෙසැම්බර් මාසය වනවිට පවතින හඳුනානොගත් ලැබීම්වලින් වැඩි ප්‍රමාණයක් 2025 වසරට අදාළ ලියාපදිංචි සහතික සඳහා ගෙවන ලද මුදල් වේ. 2025 ජනවාරි මාසයේ දී රු.275,820ක් ද පෙබරවාරි මාසයේ දී රු.297,900ක් ද මාර්තු මාසයේ දී රු.649,890 ක් ද ලදුපත් මගින් ආදායමට හඳුනාගෙන ඇත. ඉතිරි අයිතම ද අදාළ අංශ මගින් ගිණුම් අංශය වෙත ලබාදෙන පොදු 118 ආකෘති පත්‍ර අනුව ලදුපත් නිකුත් කර ආදායමට හඳුනා ගැනේ.	හඳුනා නොගත් ලැබීම් හා ගෙවීම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.
(ඈ) 2024 සැප්තැම්බර් 08 සිට 2025 සැප්තැම්බර් 07 දක්වා වූ කාලපරිච්ඡේදයට අදාළව දරන ලද රු.1,067,351ක් වූ (VAT සහිත) වාහන රක්ෂණ ගාස්තු ගිණුම්ගත කිරීමේදී ඊට අදාළ රු.162,816ක් වූ එකතුකළ අගය	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කරමි.	ඉදිරියට කළ වියදම් වත්කම් ලෙසත් VAT වියදමක් ලෙසත් ගිණුම්ගත කළ යුතුය.

මත බදු ගිණුම්ගත කර නොතිබුණි. තවද ඉදිරියට ගෙවූ රක්ෂණ වියදම වත්කමක් ලෙස හඳුනාගෙන නොතිබීම හේතුවෙන් රක්ෂණ වියදම රු.782,361ක් වැඩියෙන් සහ වත්කම් රු.619,544ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.

- (ඉ) මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ස්ථාවර තැන්පතු ශේෂය රු.1,074,136,740ක් වුවද බැංකුවේ ශේෂ තහවුරු කිරීම අනුව එදිනට ශේෂය රු.1,073,367,332ක් වීමෙන් ශේෂ අතර රු.769,408ක වෙනසක් නිරීක්ෂණය විය.

ස්ථාවර තැන්පතු පොලී පිළිබඳ අලුත් කිරීමේ නිවේදන හා විගණනය සිදුකරන ලද ගණනය කිරීම් සැලකිල්ලට ගෙන 2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කරමි.

ස්ථාවර තැන්පතුවල පොළීද සමඟ නිවැරදි වටිනාකම ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.

1.5.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය	මුදල රු.	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) එකතු කළ අගය මත බදු	9,813,222	විස්තරාත්මක උපලේඛන හා තහවුරු ලේඛන	මෙම තොරතුරු සටහන් මගින් ඉදිරිපත් කිරීමෙන් අනවශ්‍ය පරිදි මූල්‍ය ප්‍රකාශන දීර්ඝ වනු ඇත. මෙම ගිණුම් ලෙපර් ගිණුම්හි දීර්ඝ වශයෙන් ගිණුම්ගත කර ඇති අතර ඒවායේ සාරාංශ පමණක් ලබා ගනිමින් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.	තහවුරු ලේඛන සහිතව විස්තරාත්මක උපලේඛන පවත්වාගෙන යා යුතු අතර ස්ථාවර වත්කම් ලේඛන ගතකර යාවත්කාලීනව පවත්වා ගත යුතු අතර අවශ්‍ය අවස්ථාවල විගණනයට ඉදිරිපත් කළ යුතුය.
(ආ) භා.නි.ලේ තැන්පතු	47,786,165			
(ඇ) දායක මුදල් හා සාමාජික ගාස්තු	9,504,749			
(ඈ) දේපල පිරිසත හා උපකරණ	1,478,954,968	ස්ථාවර වත්කම් ලේඛන සහ ක්ෂය ගණනය කිරීමේ උපලේඛන		
(ඉ) සමුච්චිත ක්ෂය	641,114,795			

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 01/2020 මගින් සංශෝධිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ 371(5) මුදල් රෙගුලාසිය	සමාලෝචිත වර්ෂය තුළ ලබාදී තිබූ ඉන්ධන අත්තිකාරම් රු.764,510ක් ද, සුළු මුදල් අත්තිකාරම් රු.25,000ක්ද, තත්කාර්ය අත්තිකාරම් රු.17,000ක්ද වශයෙන් එකතුව රු.806,510ක් සමාලෝචිත වර්ෂයේ අවසන් දින වන විටත් නොපියවා ලැබිය යුතු ශේෂ ලෙස දක්වා තිබුණි.	අදාළ නිලධාරීන් සඳහා උපදෙස් ලබා දෙමි.	මුදල් රෙගුලාසි ප්‍රකාරව අත්තිකාරම් පියවීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.127,975,403ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.165,955,538ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.37,980,135ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට වර්ෂයේ මෙහෙයුම් ආදායම් රු.17,409,547කින් වැඩිවීමට සාපේක්ෂව පොළී ආදායම රු.35,246,629කින් අඩු වීම සහ දේපළ, පිරියත හා උපකරණ නඩත්තු වියදම රු.28,502,350කින් වැඩි වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ක්‍රියාකාරී සැලැස්ම අනුව, සමාලෝචිත වර්ෂය තුළදී මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනත හා අදාළ නීතිරීති යාවත්කාලීන කිරීම මුළුමනින්ම නිම කිරීමට සැලසුම් කර තිබුණද, ඉන් සියයට 30ක ප්‍රගතියක් පමණක් අත්පත්කර ගෙන තිබුණි. තවද සමාලෝචිත වර්ෂය තුළ පර්යේෂණ ව්‍යාපෘති (Research Papers) 09 ක් ප්‍රසිද්ධ කිරීමට සැලසුම් කර තිබුණ ද, එක් පර්යේෂණ ව්‍යාපෘතියක් පමණක් නිකුත් කර තිබුණි.	මෙම කටයුත්ත ඉටු නොවූ බව පිළිගනිමි. ඒ අනුව විද්‍යාගාර පරිපාලනය නව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වෙත පවරන ලදී.	සැලසුම් සකස් කිරීමේදී ප්‍රායෝගික තත්වයන් සලකා බලමින් ළඟාකර ගත හැකි ඉලක්ක දැක්විය යුතු අතර සැලසුම් කරන අරමුණු ළඟා කර ගැනීමට කටයුතු කළ යුතුය.

- (ආ) ක්‍රියාකාරී සැලැස්ම අනුව දෙපාර්තමේන්තු සාමාන්‍ය සැලසුම් සකස් කිරීමේදී සමාලෝචිත වර්ෂය තුළදී දිස්ත්‍රික්ක විශදම් යටතේ ප්‍රායෝගික තත්වයන් සලකා 12ක් තුළ මිනුම් ප්‍රමිතීන් නැවත කළමනාකරණය කර ඇත. බලමින් ලභාකර ගත හැකි සත්‍යාක්ෂණය කිරීමට සැලසුම් කර තවද ක්‍රමවේදයේ පවතින ඉලක්ක දැක්විය යුතු අතර තිබුණද දිස්ත්‍රික්ක 08ක පමණක් එම සැලසුම් කරන අරමුණු ලභා කටයුතු නිම කර තිබුණි. කර ගැනීමට කටයුතු කළ යුතුය.
- (ඇ) විද්‍යාගාර කාමර 66ක් සහිතව ජාතික විද්‍යාගාර 22 ක් දැනට වත්කම් ඵලදායීව මිනුම් පර්යේෂණාගාරය පිහිටුවා තාවකාලික AC යන්ත්‍ර උපයෝජනය කිරීමට සැලසුම් තිබුණද, වර්තමානය වන විට මිනුම් මගින් පවත්වාගෙන යනු ලබන අතර, එය 2025 වසර සහගතව කඩිනම් පියවර ගත ක්ෂේත්‍ර 12ක් සඳහා විද්‍යාගාර කාමර 30ක් දක්වා වැඩි කිරීමට කිරීමට සිදුවිය. ඉතිරි විද්‍යාගාර සමීකරණ වායු සමීකරණ පද්ධතිය ස්ථාපිත කිරීමට ප්‍රමාද වීම නිසා ප්‍රයෝජනයට ගත නොහැකි අතර 2027 වන විට මධ්‍යගත වායුසමීකරණ පද්ධතියේ පියවර 1 අවසන් කිරීමට නියමිතයි.